



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
மகளிர் சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுவூட்டல் அமைச்சு
Ministry of Women, Child Affairs and Social Empowerment



මගේ අංකය DSD/HO/05/MF/08/වක්‍රලේඛ
எனது இல
My No

ඔබේ අංකය
உமது இல
Your No

දිනය 2024.02.14
திகதி
Date

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක :- 2021/16 (නව) ට හතරවන එකතුව

සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු පාලක මණ්ඩල/ බැංකු සමිති විධායක කමිටු සභාපතිවරුන්,
සමෘද්ධි ප්‍රජාමූල බැංකු / බැංකු සමිති කළමනාකරුවන් වෙත,

“ඉසුරින් පිරි පවුලක් - දැයක් නගන ලියක්”

සමෘද්ධි ප්‍රජාමූල බැංකු සාමාජිකාවන් (කාන්තාවන්) සඳහා හඳුන්වාදෙන “ලිය සවිය” ණය
යෝජනා ක්‍රමය හඳුන්වාදීම.

1. හැඳින්වීම.

අද වනවිට, ශ්‍රී ලංකාවේ කාන්තාව පවුලේ දැඩි බර දරන අතර, පවුලේ ආදායම ශක්තිමත් කිරීමට මහත් වෙහෙසක් දරයි. එමෙන්ම පවුලේ ඉදිරි ගමන, දරුවන්ගේ අනාගතය, පවුලේ නඩත්තුව සහ ඉතිරි කිරීම යන අරමුණු ජය ගැනීමට පවුල තුළ කාන්තාව තම භූමිකාවන් කැපී පෙනෙන ලෙස නිරූපනය කරයි.

කාන්තාවන් විවිධ වූ සුළු ව්‍යාපාර, ස්වයං රැකියාවල නිරත වන අතර, ඒ සඳහා අවශ්‍ය වන්නා වූ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන්, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා අවිධිමත් සංවිධාන/ පුද්ගලයින් වෙතින් ණය මුදල් ලබා ගෙන යොදවා ඇත. නව දැකැත්තාවන් පාරිභෝගික සහ ආපදා වැනි කාරණාවන් වෙනුවෙන් ද ණය මුදල් ලබා ගනී.

මෙම ණය ඉල්ලීම් සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සහ අවිධිමත් ණය දෙන ආයතන/ පුද්ගලයින් විවිධ වූ දැඩි කොන්දේසි මත ණය මුදල් ලබා දී ඇත. එසේ ලබා ගත් ණය මුදල් ආපසු ගෙවීමට නොහැකි වී බොහෝ කාන්තාවන් ණය උගුලක හිර වී, ණයගැති භාවයෙන් මිදීමට නොහැකි වී දැඩි පීඩනයකින් සහ අසහනතාවයන්ට පත් වී ඇත.

මෙම තත්ත්වයෙන් අඩුආදායම්ලාභී කාන්තාව මුදවාගැනීමත්, නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන සමෘද්ධි බැංකු සාමාජිකාවන් වෙනුවෙන් සමෘද්ධි බැංකු හරහා නව ණය වැඩසටහනක් හඳුන්වා දී, පහත අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂා කරයි.

1. ණය උගුලට මැදි වූ, කාන්තාවන් ණය ගැතිභාවයෙන් මුදවාගෙන, එම පවුල්වල ප්‍රබෝධයක් ඇති කිරීම.
2. දැඩි කොන්දේසි හා ප්‍රමිතියකින් තොර වූ ණය ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන/ අවිධිමත් මූල්‍ය ආයතන/ පුද්ගල ග්‍රහණයෙන් කාන්තාව මුදවා ගැනීම.
3. එලදායි ආර්ථික කාර්යයකට කාන්තාවන් යොමු කිරීමට මූල්‍ය පහසුකම් ලබාදීම.
4. දිළිඳුභාවය තුරන් කිරීමට ක්‍රමෝපායක් ලෙස නිෂ්පාදන ක්‍රියාවලියකට කාන්තාව බද්ධ කර ගැනීම.

1 වන අදියර, 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල. /1st කட்டම, 4 වන මාල, සෙත්සිරිපාය පත්‍රාගාරය /1st Step, 4th floor, Sethsripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
Tel- 011-2872202
Fax - 011-2889002
E-mail- dgsamurdhi@gmail.com

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා ආයතන)
மேலதிக பணிப்பாளர் தலைமையதிபதி (நிர்வாகம்/தாபனம்)
Additional Director General (Admin & Establishment)
011-2873799
011-2873996
diradmin@samurdhi.gov.lk
Hot Line :0112-889007

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය) කාර්යාලය
பணிப்பாளர் (குறு நிதி) அலுவலகம்
Director (Micro Finance) Office
011-2889003
011-2887469
Hot Line:0112-885582 Hot Line: 011- 288

5. රටෙහි සංවර්ධනයට, සමෘද්ධි බැංකු දායකත්වය වැඩි කිරීම.

විශේෂිත වූ ණය වැඩසටහන “සමෘද්ධි ලිය සවිය” නමින් හඳුන්වාදීමට 2023.12.18 දින රැස් වූ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ බැංකු සමිති කළමනාකරණ මණ්ඩලය තීරණ අංක 2023/124/07 මගින් අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව, නව ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මෙම චක්‍රලේඛ උපදෙස් අනුව කටයුතු කරන බව දැනුම්දෙමි.

2. ණය ලබාදෙනු ලබන්නේ කවුරුන්ට ද?

- 2.1 සමෘද්ධි ප්‍රජාමූල බැංකු චක්‍ර ලේඛ 2021/16 (නව) හි ඡේද අංක 03 සඳහන් බැංකු සාමාජිකත්වය හිමි වයස අවුරුදු 60 නොඉක්ම වූ ක්‍රියාකාරී සාමාජිකාවන් (කාන්තාවන්) හා
- 2.2 බැංකු චක්‍රලේඛ අංක 2021/16 (නව) හි ඡේද අංක 4.2 සිට 4.7 දක්වා සඳහන් අනිකුත් සුදුසුකම් සපුරා ගත් බැංකු සාමාජිකාවක් ද විය යුතුය.
- 2.3 දැනටමත්, සමෘද්ධි බැංකු ණය වැඩසටහන් යටතේ ණය මුදල් ලබා ගෙන ඇතිවිටක ව්‍යාපෘතියේ ශක්‍යතාවය මෙම ණය වැඩසටහන යටතේ ණය මුදලක් ලබා දීමට ද සලකා බැලිය හැක.

3. ණය ලබාදෙන කාරණාවන්.

- 3.1 දැනටමත් ආරම්භ කර ඇති හෝ ආරම්භ කිරීමට අපේක්ෂිත ඵලදායී ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් වීම.
- 3.2 ක්ෂුද්‍ර මූල්‍ය හෝ අවිධිමත් ආයතනයකින් ලබාගත් ණය මුදලක ඇති පිටහිටි ණය(පොළී මුදල හැර) මුදලක් පියවා දැමීමට.
එහිදී, පවත්වා ගෙන ව්‍යාපෘතිය දැනටත් සක්‍රීය තිබිය යුතුය.

4. ලබාදෙන උපරිම ණය මුදල.

- 4.1 උපරිම ණය මුදල රු. 500,000/- කි.
- 4.2 ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් වෙනුවෙන් සමෘද්ධි බැංකු ණය මුදලක් ලබා ගෙන නොමැති හෝ නව බැංකු සමාජීයකුට ලබා දියයුතු උපරිම පළමුව ණය මුදල රු. 200,000/- කි.
- 4.3 සමාජීයකු විසින් සමෘද්ධි බැංකු වෙනත් ණය මුදලක් ලබා ගෙන ගෙවා ඇති විටක/ ගෙවා යන විටක, ණය සංස්කෘතියට අනුව සුදුසු ණය මුදලක් ලබා දීමට හැකිය.
- 4.4 දැනටමත් කරගෙන යන/ආරම්භ කිරීමට යෝජිත ව්‍යාපෘතිය ණය ඉල්ලුම්කාරිය මූලිකත්වය යටතේම තිබිය යුතුය.

5. වාර්ෂික පොලි අනුපාතය සහ ආපසු ගෙවීමේ කාලය.

- 5.1 වාර්ෂික පොලි අනුපාතය 12% (හීනවන ශේෂ ක්‍රමයට)
- 5.2 ආපසු ගෙවීම් කාලය උපරිම මාස 60 කි. නව ද, ආපසු ගෙවීම් කාලය තීරණය කිරීමට චක්‍රලේඛ අංක 2021/16 (නව) හි ඡේද අංක 08 හි සඳහන් උපදෙස් ද වලංගු කර ගත යුතුය.

6. ඇප සුදැකුම.

- 6.1 කුඩා කණ්ඩායම් ඇපය/ රාජ්‍ය සේවක පුද්ගල ඇප මත ණය නිකුත් කල හැක.
- 6.2 රාජ්‍ය සේවක ඇප මත ණය ලබාදෙන විටක, පහත වගුවේ දැක්වෙන පරිදි මාසික තැන්පත් මුදලක් සහිතව ධන ශක්ති ආයෝජන ගිණුමක් පවත්වාගෙන යෑම අනිවාර්ය වේ.

ණය මුදල් සීමාව(රු.)	අවම මාසික නිත්‍ය තැන්පත් මුදල (රු.)
1 - 100,000	250
100,001-200,000	500
200,001-300,000	750
300,001-400,000	1000
400,001-500,000	1250

ධන ශක්ති ආයෝජන ගිණුම ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම සම්බන්ධ සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක 2023/10 හි උපදෙස් අනුගමනය කළ යුතුය.

7. ණය මුදල් අනුමත කිරීම, මුදා හැරීම සහ ආපසු අයකර ගැනීම.

7.1 ණය මුදල් ඉල්ලුම් කිරීමේ සිට අනුමත කිරීම දක්වා කටයුතු කළ යුතු ආකාරය වක්‍රලේඛ අංක 2021/16 (නව) හි ඡේද අංක 09 සිට 14 දක්වා දී ඇති උපදෙස්වලට අනුකූලව කටයුතු කළ යුතුය.

7.2 ණය මුදල මුදා හැරීම.

සුදුසුකම් ලැබූ හා පාලක මණ්ඩල අනුමැතිය ලබා ගත් ණය මුදල් වෙනුවෙන් ගිවිසුම් සහ අනිකුත් ලියවිලි සම්පූර්ණ කළ පසු, ණය මුදල පහත පරිදි මුදාහල යුතුය.

ලැබිය යුතු ණය ගිණුම - ලිය සවිය - හර (කේත අංකය 3196)
සාමාජික තැන්පත් ගිණුම - බැර

7.3 මාසිකව ණය මුදල ආපසු කර ගැනීම.

දී ඇති උපදෙස් අනුව, මාසිකව ණය පොලි මුදල සමඟ ණය වාරිකය සාමාජික තැන්පත් ගිණුමට රැස් කර, ඉන් අනතුරුව ණය මුදලින් අඩු කර, පොලි මුදල ආදායම් ගිණුමට රැස් කළ යුතුය.

සාමාජික තැන්පත් ගිණුම - හර
ලද පොලි ගිණුම - දුන් ණය ගිණුම - බැර
ලැබිය යුතු ණය - ලිය සවිය - බැර

7.4 මෙහිදී, ණය මුදල ලබාගැනීමේදී ගිවිසුම් ගත වී ඇති පරිදි, ධන ශක්ති ආයෝජන ගිණුමට මාසිකව තැන්පත් මුදල පළමුව සාමාජික තැන්පත් ගිණුමෙන් අඩු කරගැනීම කළ යුතුය.

7.4 අය කරන ලබන දඩ මුදල් සම්බන්ධ කටයුතු කිරීමේ දී දැනට නිකුත් කර ඇති වක්‍රලේඛ උපදෙස්වලට අනුකූලව විය යුතුය.

8. කල් පසු වූ ණය හා බොල් ණය වෙන් කිරීම.

8.1 වක්‍ර ලේඛ අංක 2021/16 (නව) හි ඡේද අංක 12 හි සඳහන් උපදෙස් පරිදි කල්පසු වූ ණය හඳුනා ගැනීම හා රෙජිස්තර ගත කිරීම සිදු කළ යුතුය.

8.2 බොල් ණය හඳුනා ගෙන, වෙන් කිරීම.

දී ඇති උපදෙස් පරිදි මෙම කාර්යය සිදු කළ යුතු අතර, පරිගණක මෘදුකාංගය විසින් මෙම කාර්යයන් ස්වයං රැකියා සිදු කරනු ලබයි.

8.3 බොල් ණය හඳුනා ගෙන සටහන් කිරීමට සමෘද්ධි බැංකුවේ පොදු ලෙජරයේ නව ගිණුමක් විවෘත කළ යුතුය. බොල් ණය ගිණුම - ලිය සවිය (කේත අංක 3294) නමින් විවෘත කළ යුතුය.

9. මෙම ණය වැඩසටහන යටතේ, ලබාදෙන ණය මුදල් සඳහා සමූහ සහ ණය සංරක්ෂණ වැඩසටහනට දායකත්වය ලබාගැනීම හා ඊට අදාළ උපදෙස් ද මෙම ණය වැඩසටහනට නොවෙනස්ව බව ද දන්වනු කැමැත්තෙමි.

10. ප්‍රගති වාර්තා ලබාගැනීම හා ණය පසු විපරම් කිරීම.

10.1 මාසිකව දී ඇති උපදෙස් පරිදි, ණය තොරතුරු සමඟ මෙම ණය වැඩසටහනේ ප්‍රගතිය සකස් කර එවිය යුතුය.

10.2 කලාප රැස්වීම, බැංකු/ බැංකු සමිති ප්‍රගති රැස්වීම් වලදී, අදාළ දී ඇති උපදෙස් මත ප්‍රගතිය හා පසු විපරම් සොයා බැලිය යුතුය.

11. මෙම ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ අනිකුත් උපදෙස් සඳහා සමෘද්ධි ප්‍රජාමූල බැංකු චක්‍රලේඛ අංක 2021/16 (නව) සහ ඊට අදාළ එකතුව හි සඳහන් උපදෙස් තවදුරටත් නොවෙනස්ව වලංගු කර ගත යුතුය.



සී.ඩී. කුලරත්න
අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් :-

- | | |
|--|------------------|
| 1. ලේකම් - කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය | - කා.දැ.ස. |
| 2. දිස්ත්‍රික් ලේකම්/ දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - කා.දැ.ස. |
| 3. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. | - අ.ක.ස. |
| 4. දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. | - දැ.ස.හා අ.ක.ස. |
| 5. ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. | - අ.ක.ස. |
| 6. දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - අ.ක.ස. |
| 7. සමෘද්ධි මහා සංගමය සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය | - කා.දැ.ගැ.ස. |